

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනය කළ මතය

ශ්‍රී ලංකා බිලියර්ඩ් සහ ස්නුකර් සංගමයේ (“සංගමය”) 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් සහ වියදම් ගිණුම , සමුච්චිත අරමුදල් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 9වන වගන්තියෙන් සංශෝධනය කරන ලද 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21(අ) වගන්තිය ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යයි යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි . මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කරනු ලබන කරුණු මත පදනම්ව මා විසින් මතයක් ප්‍රකාශ කරනු නොලැබේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව, ශේෂපත්‍රයේ , ආදායම් සහ වියදම් ප්‍රකාශනයේ, සමුච්චිත අරමුදල් ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

මේ හේතුවෙන්, ශේෂ පත්‍රයේ , ආදායම් සහ වියදම් ගිණුම , සමුච්චිත අරමුදල් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනවල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී , සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර ,කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේනම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි සංගමයේ ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සපයා ගැනීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 සුළු හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට (SLFRS for SMEs) අනුකූල නොවීම .

අදාළ ප්‍රමිතයන්ට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
සුළු හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLFRS for SMEs) වල 2.36 පරිච්ඡේදය අනුව, සියලු ආදායම් සහ වියදම් උපචිත පදනම මත හඳුනාගත යුතු වුවත් සංගමය තම සාමාජික ගාස්තු මුදල් පදනම මත හඳුනාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2023 සහ 2025 වර්ෂවලට අදාළ රු. 55,000 ක සාමාජික ගාස්තු සමස්ථ වර්ෂයේ ආදායම ලෙස සලකා තිබුණි.	ඉදිරි වර්ෂයේ සිට වර්ෂ අනුපිළිවෙල අනුව වශයෙන් අදාළ රිසිට්පත් පැහැදිලිව දක්වන බව මා මෙහි සටහන් කරමි.	.සංගමය සුළු හා මාධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වල අවශ්‍යතාවන්ට අනුකූල විය යුතුය

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සංගමයේ සභාපති, ලේකම් / භාණ්ඩාගාරික විසින් ගෙවීම් වවුචර වල අත්සන් නොතබා කරන ලද ගෙවීම් වල මුළු එකතුව , රු. 4,497,535 ක් වී තිබුණි. තවද, රු. 2,337,205 කට සමාන මුදලක් සඳහා එම ගෙවීම්වලට අදාළ බිල්, රිසිට්පත් සහ අනෙකුත් උපකාරී මූලාශ්‍ර ලේඛන විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි. එම නිසා, ඉහත ගෙවීම් සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය හෝ පිළිගැනීමට විගණනයට නොහැකි විය.	අත්වැරදීමකින් එය සිදුවී ඇති අතර අනාගතයේදී එය සිදු නොවන බවට තහවුරු කරමි.	අදාළ අනුමත කිරීම් සහ සහතික කිරීම් සහිතව අවශ්‍ය ලිඛිත සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශ
2024 මැයි 03 දිනැති අංක 2382/32 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග			
(අ) III කොටසේ 6(xii) වන ඡේදය	රීළභ වර්ෂය සඳහා වන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රවර්තන වර්ෂයේ අවසානයට මාස 03 කට පෙර පිළියෙළ කර අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු ය. කෙසේ නමුත් එවැනි ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර නොතිබුණි.	2024 අගෝස්තු 26 දින වන විට ඉදිරි වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරන ලදී.	සංගමය ක්‍රීඩා නියෝග වලට අනුකූල විය යුතුය.
(ආ) III කොටසේ 6(xxvii) වන ඡේදය	ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්, පළාත් ක්‍රීඩා සංගම් හෝ ක්‍රීඩා සමාජවල සහ සාමාජික සංවිධානවල නිලවරණ ඇතුළුව සියලු ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර සංගමය විසින් වාර්ෂිකව අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රීඩා) වෙත ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, මේ දක්වා එය ඉදිරිපත් කර නොතිබුණි.	ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත නිලවරණ තොරතුරු පමණක් දන්වා තිබුණි.	සංගමය ක්‍රීඩා නියෝග වලට අනුකූල විය යුතුය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 58,301 ක අතිරික්තයක් වූ අතර ඊට එදිරිව ඉකුත් වර්ෂයේ
උණනාවය රු. 569,344ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයේ රු. 627,645ක වැඩිවීමක් නිරීක්ෂණය විය. මෙම
වැඩිවීමට ප්‍රධාන හේතුව වූයේ අමාත්‍යාංශ ප්‍රදානයන් රු. 1,516,110කින් වැඩිවීමය.